

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වවුනියා දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වවුනියා දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 වර්ෂයේ ඔක්තෝබර් සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලයට අදාලව ලැබිය යුතු රු.8,715,232 ක උසාවි දඩ මුදල් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	පිළිගනිමි	සියලුම ආදායම් ඇතුළත් කර ගිණුම් නිවැරදිව සකස් කළ යුතුය.
(ආ) මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සකස්කිරීමේදී එකතු කළ යුතු රු.8,449,034ක කාරක ප්‍රාග්ධන අයිතම 2ක් අඩු කිරීම හේතුවෙන් කාරක ප්‍රාග්ධනයේ බලපෑම රු. 8,449,034. කින් අඩු වී තිබුණි.	-එම-	මුදල් ප්‍රවාහ ප්‍රකාශන නිවැරදිව සකස් කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මුදල් හා බැංකු ශේෂය රු.7,662,587ක් වැඩියෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළ දක්වා තිබුණි.	-එම-	-එම-
(ඈ) පසුගිය වර්ෂයේදී සභාව විසින් රු.1,200,177කට මිලදීගන්නා ලද ස්ථාවර වත්කම් අයිතම, 33ක් ගිණුම්ගත කර නොතිබුණි.	-එම-	සියලුම වත්කම් නිවැරදිව මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කළ යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂයේ දරන ලද පුනරාවර්තන වියදම් රු. 1,146,900 ක් ගෘහ භාණ්ඩ හා සවිකිරීම් ගිණුමට හර කර තිබුණි.	-එම-	වියදම් නිවැරදිව වර්ගීකරණය කර ගිණුම් ගත කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම්	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
භාණ්ඩාගාර ලේකම්ගේ 2020 අගෝස්තු 28 දිනැති 01/2020 රාජ්‍ය මුදල් චක්‍රලේඛය.	2024 වර්ෂයේදී ලබාදී තිබුණු රු. 478,300ක තත්ත්කාර්ය අතුරු අග්‍රිම 10 ක් පියවීම සඳහා කාර්යය නිමවූ දින සිට දින 20 ත් මාස 05 ත් අතර කාලයක් ප්‍රමාද කර තිබුණු අතර රු.100,000 ඉක්මවා එක් අවස්ථාවක අත්තිකාරම් ලබා දී තිබුණි.	ඉදිරියේදී නිවැරදි කරමි.	අදාළ චක්‍රලේඛයට අනුකූලව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 10,296,338ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 4,584,625 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
කුලී	2,260,000	5,527,111	3,955,593	1,571,518	1,686,210	4,011,612	2,206,379	1,805,233
බලපත්‍ර ගාස්තු	2,023,500	2,484,100	2,484,100	-	2,701,500	1,681,940	1,681,940	-
වෙනත් ආදායම් එකතුව	1,479,000	1,811,188	1,811,188	-	1,327,000	1,791,724	1,791,724	-
	<u>5,762,500</u>	<u>9,822,399</u>	<u>8,250,881</u>	<u>1,571,518</u>	<u>5,714,710</u>	<u>7,485,276</u>	<u>5,680,043</u>	<u>1,805,233</u>
	=====	=====	=====	=====	=====	=====	=====	=====

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

ලැබිය යුතු කඩකාමර බදු, කඩකුලී සහ ලැබිය යුතු යන්ත්‍ර හා වාහන කුලී එකතුව රු. 10,152,250ක් වූ අතර එම ශේෂ වර්ෂ 01 ක සිට වර්ෂ 08 ක් අතර කාලයක සිට පැවතෙන ශේෂයන් වූ අතර, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු මුද්දර ගාස්තු රු.980,950 ක් වී තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

අයකර ගැනීමට කටයුතු කරමින් පවතින බව.

නිර්දේශය

හිඟහිටි කුලී අයකර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය අනුව ප්‍රාදේශීය සභාවක් ඉටුකළ යුතු ප්‍රධාන කර්තව්‍යය ඉටු නොකර සභාව රැස්කළ රු.12,515,693 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට ස්ථාවර තැන්පත්වල ආයෝජනය කර තිබුණි.

(ආ) ප්‍රාදේශීය සභාව විසින් ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතියේ රු. 7,938,350 ක අරමුදල් භාවිතා කර ලැමිනේටර් යන්ත්‍රය, කැනෝන් කැමරාව, තිත්ත ටැංකි රැහැන් රහිත මුද්‍රණ යන්ත්‍රය, ක්ෂේත්‍ර මුදල් රැස්කිරීමේ යන්ත්‍රය, ප්ලාස්ටික් කුඩු කිරීමේ යන්ත්‍රය, විදුලි උත්පාදක යන්ත්‍රය, බහු වොපර් යන්ත්‍රය වැනි අත්‍යවශ්‍ය නොවූ යන්ත්‍ර මිලදීගෙන නිෂ්කාර්යව තිබුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළදී රු.2,843,210 ක් වැය කර මිල දී ගෙන තිබුණු ඇඹරුම් යන්ත්‍රයක් නිෂ්කාර්යව පැවතුණි.

(ඈ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 19(xii) වගන්තිය අනුව අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ලබා නොගෙන ඉරට්ටපෙරියකුලම් පිහිටි ව්‍යාපාරික ස්ථාන 02ක් වසර 99ට ක්‍රියාත්මක වන පරිදි කුලී පදනමින් ලබාදී තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ප්‍රාදේශීය සභා ඉඩම් තක්සේරු කිරීම සඳහා වෙන්කළ රු. 768,554.00 ක මුදලක් හා රු. 11,747,139.00 ක මුදල පැරණි ස්ථීර තැම්පතුවක් වන බව දන්වා සිටිමි.

අදාළ උපකරණ භාවිතයට ගැනීමට කටයුතු කරමින් සිටියි.

ඇඹරුම් යන්ත්‍රය සභා තීරණයකට අනුව මිලදී ගෙන තිබුණු අතර වර්තමානයේ ගම්වාසීන් පිරිසක් ඊට විරුද්ධවීම මත තෙල් මෝල ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

1980/46 දරන චක්‍ර ලේඛනය පදනම් කරගෙන අදාළ වෙළඳ සැල් වසර 99 ක් වෙනුවෙන් කුලී පදනම මත ලබා දී ඇති බවද දන්වා සිටිමි.

නිර්දේශය

සභාවේ අරමුදල් පනතේ 3වන වගන්තිය යටතේ වූ අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිතා කළ යුතුය.

අදාළ වත්කම් පූර්ණ උපයෝජිතව භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.

අදාළ ගැටලු විසඳාගනිමින් කඩිනමින් යන්ත්‍රය උපයෝජනය කරගැනීමට කටයුතු කළ යුතුය.

ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

අනවසර ඉදිකිරීම් හඳුනා ගැනීමට, ඒවා ලේඛනගත කිරීමට හා නීතිමය පියවර ගැනීමට කටයුතු කර නොතිබූ අතර අනුමත ඉදිකිරීම් සඳහා වසර 03ක් තුළ පදිංචිය පිළිබඳ සහතිකයක් (COC) නිකුත් කිරීම කළ යුතු වුවද ඒ සඳහා කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේදී වැඩපිළිවෙලක් සකස් කරමි.

නිර්දේශය

අනවසර ඉදිකිරීම් හඳුනාගැනීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම් සිදුකළ යුතු අතර අනුමත ඉදිකිරීම් සම්බන්ධයෙන් පදිංචි සහතික නිකුත් කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

(අ) භාවිතයෙන් ඉවත් කර වසර 05 ක සිට වසර 10 කට අධික කාලයක් පසුවී තිබුණු වාහන 05 ක් අපහරණය කිරීමට ප්‍රාදේශීය සභාව විසින් කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේදී ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් දන්වමි.

නිර්දේශය

භාවිතයෙන් ඉවත් කළ වාහන සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛයට අනුකූලව කටයුතු කළ යුතුය.

(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වනවිට සභාව සතු ඉඩම් 74 ක්, නල ලිං 151 ක් හා වාහන 08ක් සභාව විසින් නිසි පවරා ගැනීම් කටයුතු සිදුකර නොතිබුණි.

ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරනු ලැබේ.

අදාළ පවරාගැනීම් කටයුතු සිදුකළ යුතුය.

(ඇ) සභාවට අයත් වාහන 06 ක් වර්ෂ 04 ත් 08 ත් අතර කාලයක සිට භාවිතයට ගෙන නොතිබුණි.

මෙම වාහන අළුත්වැඩියාව සඳහා විශාල මුදලක් වැයවන අතර LDSP ව්‍යාපෘතිය හරහා මුදල් ලබාගැනීමට කටයුතු කරමින් සිටී.

අදාළ වාහන අලුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට හෝ පියවර ගත යුතුය.

(ඈ) සමාලෝචිත වර්ෂය තුළදී රු. 474,300කට මිලදී ගෙන තිබුණු GPS උපකරණ 17 ක් විගණිත දිනය වූ 2025 මාර්තු 19 දින වනවිටත් අදාළ කාර්යය සඳහා භාවිත කර නොතිබුණි.

GPS උපකරණ අදාළ වාහන වෙත සවි කිරීමට කටයුතු කරමින් සිටින බව දන්වා සිටිමි.

අදාළ උපකරණ කඩිනමින් අදාළ කාර්යය වෙනුවෙන් භාවිතා කළ යුතුය.

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම්, තථ්‍ය ආදායම් සහ වියදම් සමග

සභාවේ අදහස් දැක්වීම

මින් පෙර අදායම් පරීක්ෂකවරයෙකු නොසිටි අතර නව අදායම්

නිර්දේශය

අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස

සැසඳුමේදී ආදායම් විෂයන් 04ක සියයට 23 සිට සියයට 64ක් දක්වාත්, වැය විෂයන් 04ක සියයට 20 සිට සියයට 42ක් දක්වාත් විචලනයන් පැවැත්ම හේතුවෙන් අයවැය, එලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.

පරීක්ෂවරියක් ලැබී ඇති බැවින් හා වාහන අදායම් ඉහල යාම නිසා මෙසේ සිදුවී ඇත.

අයවැය සකස් කළ යුතුය.

4.2 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 13ක පරිසර බලපත්‍ර ලබාගත යුතු ආයතන 23ක් පැවති අතර ඒවා දැනුවත් කර පරිසර බලපත්‍ර ලබාදීමට සභාව කටයුතු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පරිසර බලපත්‍ර ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.

නිර්දේශය

අදාළ ආයතන දැනුවත් කර පරිසර බලපත්‍ර ලබාදීමට කටයුතු කළ යුතුය.